

**විසර්ජන ගිණුම් ශීර්ෂය 314 - දකුණු පළාත් සභාව**  
**විගණකාධිපති වාර්තාව - 2012**

**1. මෙහෙවර හා ප්‍රධාන කාර්යයන්**

**(අ) මෙහෙවර**

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ දකුණු පළාත් සභාවට පවරා තිබූ විධිවිධාන පදනම් කරගනිමින් දකුණු පළාතේ මහජනතාවගේ යහපත උදෙසා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස පළාත් පරිපාලනය සම්බන්ධයෙන් වෘත්තීය කේන්ද්‍රයක් බවට පත්වීමත් පළාත් ආණ්ඩුව විසින් හඳුනාගත් ජාතික ප්‍රමුඛතාවන්ට සහ මහජනතාවගේ අපේක්ෂාවන්ට හිතකරවූත්, කාර්යක්ෂමවූත්, ඵලදායීවූත් රාජ්‍ය සේවයක් සහ මනා ප්‍රාදේශීය පරිපාලන පද්ධතියක් සහතික කිරීම.

**(ආ) ප්‍රධාන කාර්යයන්**

- ❖ පළාත් මට්ටමින් සැලසුම් සම්පාදනය කිරීම සහ සංවර්ධන සැලසුම් ඒකාබද්ධ කිරීම.
- ❖ වඩා යහපත් ආර්ථික, සමාජයීය සහ පාරිසරික ප්‍රතිඵල ලබාගැනීම උදෙසා සම්පත් භාවිත කිරීම සහ ගැලපීම පිණිස ඒකාබද්ධ ප්‍රවේශයක් ඇති කිරීම.
- ❖ පුළුල් ජාතික ප්‍රතිපත්ති සහ අරමුණු අනුව ග්‍රාමසේවක කොට්ඨාශ, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ප්‍රජා සහභාගීත්වය සහ පවතින ආයතන ශක්තිමත් කිරීම.
- ❖ රාජ්‍ය සහ සමාජ සේවා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ කාර්යක්ෂම ප්‍රතිපත්ති සකස් කිරීම.
- ❖ රාජ්‍ය සහ සමාජ සේවය පිළිබඳ ඵලදායීතාවය සහ ගරුත්වය වැඩි දියුණු කිරීම උදෙසා නව කළමනාකරණ ව්‍යුහ සහ පද්ධති ක්‍රියාත්මක කිරීම.
- ❖ වටිනාකම් පද්ධතියක් ඇති කිරීම. ( ප්‍රතිඵල පදනම් කොටගත් ආකල්ප, වගකිවයුතු බව, සම්පත් පිළිබඳ පරීක්ෂාකාරී බව, අපක්ෂපාතී බව, පාරදෘශ්‍යභාවය යනාදිය)
- ❖ පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ කාර්යය මණ්ඩල පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම හා ඒ සඳහා පහසුකම් සැලසීම.
- ❖ පවතින අභ්‍යන්තර සහ මූල්‍ය වත්කම් කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම.

- ❖ පළාතේ ඒ ඒ ප්‍රදේශ අතර සහ රටේ අනෙකුත් ප්‍රදේශ අතර පවතින සංවර්ධන පරතරය අඩුකිරීම.
- ❖ පළාතේ ආර්ථික වර්ධනය කඩිනම් කිරීම.
- ❖ මානව සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීම.
- ❖ තිරසාර ආකාරයෙන් සංවර්ධන ක්‍රියාවලියට පෞද්ගලික අංශයේ දායකත්වය වර්ධනය කිරීම.
- ❖ ප්‍රජා සහභාගීත්වය උදෙසා පවතින ආයතන සහ හැකියාව ශක්තිමත් කිරීම.
- ❖ නව ව්‍යාපෘති සහ ආයතන ආරම්භ කිරීමට පහසුකම් සැලසීම.

2. විසර්ජන ගිණුම්

මුළු ප්‍රතිපාදනය හා වියදම

සමාලෝචිත වර්ෂය සඳහා දකුණු පළාත් සභාව සඳහා සලසා තිබුණු මුළු ශුද්ධ ප්‍රතිපාදනය රු.14,082,989,000 ක් වූ අතර සමාලෝචිත වර්ෂය අවසානය වන විට ඉන් රු.13,011,900,000 ක් උපයෝජනය කර තිබුණි. ඒ අනුව ශුද්ධ ඉතිරිවීම් රු.1,071,089,000 ක් වී තිබුණු අතර එය මුළු ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 7.6 ක් ගෙන තිබුණි. විස්තර පහත දැක්වේ.

වියදම	2012 දෙසැම්බර් 31 දිනට ඇස්තමේන්තුගත ප්‍රතිපාදනය	2012 දෙසැම්බර් 31 දිනට ශුද්ධ ප්‍රතිපාදනය	2012 දෙසැම්බර් 31 දිනට ඉතිරිය	ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයේ ප්‍රතිශතයක් ලෙස
	රු.	රු.	රු.	%
පුනරාවර්තන	11,802,989,000	11,917,989,000	11,399,000	0.1
මූලධන	2,165,000,000	2,165,000,000	1,059,690,000	49
<b>එකතුව</b>	<b>13,967,989,000</b>	<b>14,082,989,000</b>	<b>1,071,089,000</b>	
	=====	=====	=====	





